



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අත්තර්ගත ප්‍රධාන කරුණු

ප්‍රයෝජනවලට වාරික පිළිතුරු

ශෝක ප්‍රකාශය : සෙනෙට්ස් කොමසාරිස් මහතා

ශ්‍රී ලංකා සාමෝදය පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත :

දෙවන වර කියවා "බී" සභාවේ කාරක සභාවට පවරන ලදී

වෙළඳ නැව් පනත : නියෝගය

කල් නැබීමේ යෝජනාව



දැරි ලිපිපිටිපිටි

(සිංහල)

ප්‍රකාශන මධ්‍යම

(ප්‍රකාශන මධ්‍යම)

ප්‍රකාශන මධ්‍යම

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)
அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்எடக்கம்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

வணிகக் கப்பற் சட்டம் : ஒழுங்குவிதி

அனுதாபத் தீர்மானம் : திரு. செனவிரத்ன சோமபால

ஒத்திவைப்புப் பிரேரணை

இலங்கை சாமோதய மன்ற (கூட்டிணைத்தல்) சட்டமூலம்

இரண்டாம்முறை மதிப்பிடப்பட்டு நிலைக்குழு "பி" க்குச் சாட்டப் பட்டது

Volume 35
No. 9

Thursday
6th June 1985

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ORAL ANSWERS TO QUESTIONS

MERCHANT SHIPPING ACT : REGULATION

VOTE OF CONDOLENCE : MR. SENEVIRATNE SOMAPALA

ADJOURNMENT MOTION

SRI LANKA SAMODAYA FOUNDATION (INCORPORATION) BILL :

Read a Second time, and allocated to Standing Committee "B"

PARLIAMENTARY DEBATES

(1952)

(1952)

(1952)

(1952)

(1952)

(1952)

(1952)

PARLIAMENTARY DEBATES

(1952)

OFFICIAL REPORT

(1952)

PRINCIPAL CONTENTS

MR. ...

MR. ...

MR. ...

MR. ...

MR. ...

MR. ...

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1985 ජූනි 6 වන මහස්ථනිද
வியாழக்கிழமை, 6 ஜூன் 1985
Thursday, 6th June 1985

දු. ආ. 10 ට පාර්ලිමේන්තුව රැස් විය. කථානායකතුමා [ඒ. එල්. සේනානායක මහතා] මූලාසනා රැස් විය.

பாராளுமன்றம் மு. ப. 10 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [திரு. க. எல். சேனநாயக்க] தலைமை வகித்தார்கள்.

The Parliament met at 10 a.m. MR. SPEAKER (MR. E. L. SENANAYAKE) in the Chair.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்மூல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

කේ. ජී. සලමන් මහතා හා ටී. පී. ජී. ඩස්තියන් අප්පු මහතා : ඉඩම් කට්ටි
திருவாளர்கள் கே. ஜி. சலமன், டி. பி. ஜி. பஸ்தியானப்பு : காணித் துண்டுகள்
MESSRS K. G. SALAMAN AND T. P. G. BASTIANAPPU : LAND ALLOTMENTS

60/85

1. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake - Galle)

ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්න :

(අ) වලගන්දුව, පිත්තදුවේ, කේ. ජී. සලමන් මහතාට සහ වලගන්දුව, පිත්තදුවේ ටී. පී. ජී. ඩස්තියන් අප්පු මහතාට අයත් ඉඩම් කට්ටිවල අතවසරයෙන් පදිංචි වීමට ඉඩම් නිලධාරී හා ඔව්ව්හු විසින් වැරදි ලෙස හා හිඬි විරෝධීව ඉඩම් ඔව්ව්හු වරයකට ඉඩ දී ඇතැයි ගාල්ල දිසාපතිවරයාට පැමිණිලි කර ඇති බව එතුමා දන්නේද ?

(ආ) මේ පැමිණිලි සම්බන්ධව, දිසාපති හෝ වෙන යම් බලධාරියෙකු විසින් ගෙන ඇති පියවර මොනවාද ?

(ඇ) ඉඩමේ තියම ගිණිකරුවන්ට ඔවුන්ගේ නිත්‍යානුකූල ඉඩම් කට්ටි එතුමා ලබාදෙන්නේද ?

(ඈ) එසේ නොකරන්නේ කම, ඒ මන්ද ?

காணி, காணி அபிவிருத்தி அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) வலகந்துறையிலுள்ள பின்னதுவாளைச் சேர்ந்தவர்களாகிய திரு. கே. ஜி. சலமன், திரு. டி. பி. ஜி. பஸ்தியானப்பு ஆகியோர், காணி அலுவலரும் ஓவசியரும் தங்களுக்கு உடைமையாகவுள்ள காணித்துண்டுகளை அத்துமீறுவதைத் தவறுகளும் சட்ட விரோதமாகவும் அனுமதித்துவிட்டனர் எனக் காலி அரசாங்க அதிகாரிகளுக்கு முறையிட்டனர் என்பதை அறிவாரா ?

(ஆ) இந்த முறைப்பாட்டின்மீது அரசாங்க அதிகாரி ஏதேனும் பிற அதிகாரியிடமோ என்ன நடவடிக்கை எடுத்துள்ளது ?

(இ) உரிமையுள்ள உடைமையாளர்களுக்கே அவர்களது சட்ட பூர்வமான காணித்துண்டுகளை அவர் பெற்றுக்கொடுப்பாரா ?

(ஈ) இல்லையெனில், ஏன் ?

asked the Minister of Lands and Land Development and Minister of Mahaweli Development :

(a) Is he aware that Mr. K. G. Salaman of Pinnaduwa, Walahanduwa and Mr. T. P. G. Bastianappu of Pinnaduwa, Walahanduwa have complained to the G.A., Galle, that the land officer and the overseer have wrongfully and illegally allowed a land overseer to encroach in the allotments owned by them ?

(b) What action has the G.A. or any other authority taken on this complaint ?

(c) Will he secure for the rightful owners their lawful allotments ?

(d) If not, why ?

ඒ. එම්. එස්. අධිකාරී මහතා (නියෝජ්‍ය ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)

(திரு. ஏ. எம். எஸ். அதிகாரி — காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்)

(Mr. A. M. S. Adikari Deputy Minister of Lands & Land Development)

(a) No.

(b) Does not arise.

(c) Does not arise.

(d) Does not arise.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

Does the Hon. Minister mean that no complaint has been received by the Government Agent, Galle ?

ඒ. එම්. එස්. අධිකාරී මහතා

(திரு. ஏ. எம். எஸ். அதிகாரி)

(Mr. A. M. S. Adikari)

The Government Agent, Galle, has not received any complaint regarding this matter. However, the Government Agent, Galle, has already taken action to settle the boundary dispute between Mr. K. G. Salaman and Mr. Geeganage Wilbert.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

Thank you for that, but I should like to know how it has been settled and how a letter that was sent to him has been lost. Anyway, thank you very much for the reply given.

ඒ. එම්. එස්. අධිකාරී මහතා

(திரு. ஏ. எம். எஸ். அதிகாரி)

(Mr. A. M. S. Adikari)

I cannot answer how it has been settled. But so far the Government Agent, Galle, has not got a complaint. In spite of that, after our inquiry he has taken action to settle the matter.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කොත්ති ධර්මය, තහනායක)
(Dr. W. Dahanayake)

On what petition or application did he make the inquiry? Was it on a letter sent by me?

ඒ. එම්. එස්. අධිකාරි මහතා
(ති.රු. ආ. ස. ස. ප. අධිකාරි)
(Mr. A. M. S. Adikari)

I think so. We have inquired from the Government Agent, Galle, but that person has not made a complaint.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කොත්ති ධර්මය, තහනායක)
(Dr. W. Dahanayake)

Very well.

ධීවර වරාය සංස්ථාව : කම්කරුවන්ගේ පහසුකම්
මිනිසාදිත් තුනාභුසුක සංස්ථාපනය : වසතික

FISHERIES HARBOUR CORPORATION: LABOURER'S AMENITIES.

124/85

2. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කොත්ති ධර්මය, තහනායක)
(Dr. W. Dahanayake)

ධීවර පිලිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) ධීවර වරාය සංස්ථාවේ කම්කරුවන්ට ලබා දී තිබුණු සමහර පහසුකම් පසුගිය මාසවලදී නතර කර ඇති බව එතුමා දන්නේද?
- (ආ) හැකි විට හිත වැටුප් ද සමග මවුන්ට එම පහසුකම් නැවත ලබා දෙන්නේද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

කැනර්ගේ ආයතනික ආයතන කොමිෂන් (ති.රු. ආ. ස. ස. ප. අධිකාරි)

- (අ) මිනිසාදිත් තුනාභුසුක සංස්ථාපනය ඉහළින් පැවැත්වීමට වැඩිපුර වැඩ කරන සේවකයන් සඳහා වැඩි වැඩි පහසුකම් සලසා දීමට කැපවී සිටින බව කියා සඳහන් කර ඇති බව කියා දෙන්නේද?
- (ආ) සේවකයන්ගේ පහසුකම් සලසා දීමට කැපවී සිටින බව කියා දෙන්නේද?
- (ඇ) ඉහළින් පැවැත්වීමට කැපවී සිටින බව කියා දෙන්නේද?

asked the Minister of Fisheries :

- (a) Is he aware that some amenities that had been given to the labourers in the Fisheries Harbour Corporation have been stopped in recent months?
- (b) Will he be pleased to restore them with arrears where possible?
- (c) If not why?

ඒ. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා (ති.රු. ආ. ස. ස. ප. අධිකාරි)
(ති.රු. ආ. ස. ස. ප. අධිකාරි -- කැනර්ගේ ආයතනික ආයතන කොමිෂන්)
(Mr. G. M. Premachandra - Deputy Minister of Fisheries)

- (අ) සංස්ථාවේ පවතින අයහපත් මුදල් තත්වය නිසා ඒවන විටදී මෙහි නැවත 1985 ජනවාරි සිට අත්හිටුවන ලද නමුත් එම හිත මුදල් 1985 අප්‍රේල් මාසයේ දී සිහල අවුරුදු උත්සවය වෙනුවෙන් එකවර ලබා දෙන ලදී.
- (ආ) ඔව්.
- (ඇ) නොයෙදේ.

උපාධිධාරී වෘත්තීය අධ්‍යාපන සේවය
පැවැත්වීමේ පොදු කොමිෂන් සභාව
GRADUATE PLACEMENT SCHEME :

61/85

3. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කොත්ති ධර්මය, තහනායක)
(Dr. W. Dahanayake)

යොවන කටයුතු හා රැකියා සම්බන්ධ ඇමතිතුමාගේ අසූ ප්‍රශ්නය :

උපාධිධාරී වෘත්තීය ස්ථාපන සේවය යටතේ ලියාපදිංචි කරනු ලැබුවන්ගේ නම්, ලිපිනයන්, ජන්ද කොට්ඨාශ හා මවුන් උපාධිධාරී ලැබූ වර්ෂයද, මවුන්ට රැකියා ලබා දී ඇත්නම් ඒ කවර රැකියාද යන්න හා එක් එක් අයට රැකියා ලබා දී ඇති දිනයද එතුමා සඳහන් කරන්නේද?

මුහුණත අලුත්වීම, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය

පැවැත්වීමේ පොදු කොමිෂන් සභාව (ති.රු. ආ. ස. ස. ප. අධිකාරි)
පැවැත්වීමේ පොදු කොමිෂන් සභාව (ති.රු. ආ. ස. ස. ප. අධිකාරි)
පැවැත්වීමේ පොදු කොමිෂන් සභාව (ති.රු. ආ. ස. ස. ප. අධිකාරි)

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

Will he state the names, addresses, electorates and the year of graduation of all who have been registered in the Graduate Placement Scheme together with the employment each has been given, if any, and the date of employment in each case?

මුහුණත අලුත්වීම, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය

(ති.රු. ආ. ස. ස. ප. අධිකාරි) -- මුහුණත අලුත්වීම, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය, සෞඛ්‍ය සංරක්ෂණය
(Mr. Gamini Atukorale - Deputy Minister of Youth Affairs & Employment)

ගරු කාර්යාලයකට, ඒ ගරු මන්ත්‍රීතුමාට මම මේ අවස්ථාවේදී මේ කාරණය මතක් කරන්නට කැමැතියි. යොවන කටයුතු හා රැකියා සම්බන්ධ ඇමතිතුමාගේ අසූ ප්‍රශ්නයට මම මේ අවස්ථාවේදී මේ කාරණය මතක් කරන්නට කැමැතියි. යොවන කටයුතු හා රැකියා සම්බන්ධ ඇමතිතුමාගේ අසූ ප්‍රශ්නයට මම මේ අවස්ථාවේදී මේ කාරණය මතක් කරන්නට කැමැතියි. යොවන කටයුතු හා රැකියා සම්බන්ධ ඇමතිතුමාගේ අසූ ප්‍රශ්නයට මම මේ අවස්ථාවේදී මේ කාරණය මතක් කරන්නට කැමැතියි.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කොත්ති ධර්මය, තහනායක)
(Dr. W. Dahanayake)

මේ කාරණය පිලිබඳ විස්තර දැන ගන්නට පිටත සිටින අය - මහත්මයා - ඉබාමන් මහත්මන් සිටින බව ගරු තීරණය ඇමතිතුමා දන්නවාද? මම පමණක් බැලූවාට මදි. අපි ප්‍රශ්නයක් ඇසූවාට එයට ලැබෙන උත්තරය මහත්මයාගේ ප්‍රයෝජනය සඳහායි. එම නිසා කරුණාකර එහි පිටපතක් ලැබෙන්නට සලස්වනවා නම් හෝ හැසිරීම වාර්තාවේ පලවෙන්නට සලස්වනවා නම් හෝ සැලකීමට පත් වෙන්නට පුළුවන.

ගාමිණී අතුකෝරල මහතා
(ති.රු. කාමිණී අත්තුක්කොරල)
(Mr. Gamini Atukorale)

1980 සහ ඊට පෙර වර්ෂවල උපාධි ලබා ගත් අය සහ 1981, 1982 වර්ෂවල උපාධි ලබාගත් අය 8,250 ක් අපි ලියාපදිංචි කර තිබෙනවා. එයින් 6,975 දෙනෙකුට රජයේ සහ පුද්ගලික අංශයේ රැකියාවක් ලබා දී තිබෙනවා. දැන් 1983 උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට කටයුතු කර තිබෙනවා. නමුත් මේ හැම එකක්ම කරන්නේ ඉතාමත් කුඩා කාර්ය මණ්ඩලයකිනි. එමනිසා 8,250 කගේ ලැයිස්තුවක් සකස් කර ඉදිරිපත් කරන්නට ගියොත් අපහසුතාවක් රාශියකට මුහුණපාන්නට අපට සිදු වෙනවා.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කොළඹ විශ්වවිද්‍යාලය, දහනායක)
(Dr. W. Dahanayake)

1980 ට පසුව උපාධි ලබාගත් අයගේ විස්තර පමණක් ඉදිරිපත් කරන්නට බැරිද ?

ගාමිණී අතුකෝරල මහතා
(ති.රු. කාමිණී අත්තුක්කොරල)
(Mr. Gamini Atukorale)

විස්තර දැන ගැනීමට අවශ්‍ය උපාධිධාරීන්ගේ නම් තිබෙනවා නම්, ඒ නම් ඉදිරිපත් කළොත් අවශ්‍ය විස්තර මට ඉදිරිපත් කරන්නට පුළුවන්.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
(කොළඹ විශ්වවිද්‍යාලය, දහනායක)
(Dr. W. Dahanayake)

1980 ට පසුව ලැබුණු අයගේ නම් ඉදිරිපත් කරන්නට පුළුවන්ද කියා මම කරුණාවෙන් අහනවා.

ගාමිණී අතුකෝරල මහතා
(ති.රු. කාමිණී අත්තුක්කොරල)
(Mr. Gamini Atukorale)

එහෙම විස්තර දැන ගැනීමට අවශ්‍ය අයගේ නම් තිබෙනවා නම් සඳහන් කළොත් ඒ සම්බන්ධයෙන් විස්තරයක් දෙන්නට පුළුවන් බව මම ගරු මන්ත්‍රීතුමාට කාරුණිකව මතක් කරනවා.

කථනායකතුමා
(ආචාර්යවරයා)
(Mr. Speaker)

Orde, please! The hon. Member has already asked three supplementary questions.

වඩු කාර්මාන්ත ප්‍රදර්ශකවරුන් උසස් කිරීමේ විභාගය, 1984
තප්පත්තොළුවේ සිසුන්ගේ ප්‍රවේශන පත්‍රණය, 1984
CARPENTRY DEMONSTRATORS: PROMOTION EXAMINATION, 1984

183/85

4. ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල)
(ති.රු. ලක්ෂ්මන් ජයකොඩි — අත්තනගල)
(Mr. Lakshman Jayakody-Attanagalla)

ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :
(අ) වඩු කාර්මාන්ත ප්‍රදර්ශකවරුන්ගෙන් පරිපාලක තනතුරු සඳහා උසස් කිරීම පිණිස 1984 වර්ෂයේ පරීක්ෂණයක් පැවැත්වූ බව එතුමා දන්නවාද ?

(ආ) එම පරීක්ෂණ සඳහා ඉදිරිපත් වූ අයගේ නම් සහ ලිපිනයන්ද, දැනට රාජකාරි කරන ස්ථානයද, මවුන්ගේ සුදුසුකම් ද, සේවා කාලයද එතුමා සඳහන් කරනවාද ?

(ඇ) එම පරීක්ෂණයෙන් උසස්වීම් ලැබූ අයගේ නම් සහ ලිපිනයන් ද, එතුමා සඳහන් කරනවාද ?

(ඈ) එම උසස්වීම් ලබා දීම පිණිස පදනම් වූ ප්‍රතික්ෂිප්ත කුමක්දැයි එතුමා සඳහන් කරනවාද ?

බිරාමිය භෂ්පත්තොළුවේ අධ්‍යක්ෂ ජනරාල් ජෙනරාල් කේ. ඩී. ඩබ්ලිව් :

- (අ) තප්පත්තොළුවේ සිසුන්ගේ ප්‍රවේශන පත්‍රණය, 1984 ඉස්කරුණු පදනමක් මත පරීක්ෂණයක් 1984 ඉස්කරුණු පදනමක් මත පවත්වා ගැනීමට අවශ්‍ය බවට තීරණය කර ඇත්ද ?
- (ආ) ඉස්කරුණු පදනමක් මත පවත්වා ගැනීමට අවශ්‍ය බවට තීරණය කර ඇත්ද ?
- (ඇ) ඉස්කරුණු පදනමක් මත පවත්වා ගැනීමට අවශ්‍ය බවට තීරණය කර ඇත්ද ?
- (ඈ) ඉස්කරුණු පදනමක් මත පවත්වා ගැනීමට අවශ්‍ය බවට තීරණය කර ඇත්ද ?

asked the Minister of Rural Industrial Development :

- (a) Is he aware that an examination was conducted in 1984 to promote carpentry demonstrators to supervisory posts ?
- (b) Will he state the names and addresses of the persons who sat this examination and their present places of work, qualifications and period of service ?
- (c) Will he state the names and addresses of those who received promotions on this examination ?
- (d) Will he state the policy which was the basis for the granting of those promotions ?

එස්. චන්දිමත් මහතා (ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය ඇමතිතුමා)
(ති.රු. එස්. චන්දිමත් — බිරාමිය භෂ්පත්තොළුවේ අධ්‍යක්ෂ ජනරාල්)
(Mr. S. Thondaman - Minister of Rural Industrial Development)

- (a) Yes.
- (b) Yes. Please see part 'A' of the schedule attached.
- (c) Yes. Please see part 'B' of the schedule attached.
- (d) The policy for selection of candidates was based on their educational, professional and other qualifications in this field and also the experience gained by them. As the candidates are serving in carpentry centres, their performance at the centre in training carpenters was considered an added qualification.

Part "A"

SCHEDULE

Part "B"

Name and Address	Place of Work	Educational and Additional Qualifications	Work Experience	Names and present addresses of those who got promoted from this exam
1. Mr. W. D. Cyril, Mechanised Carpentry School, Kailagoda.	Mechanised Carpentry School, Kailagoda.	Up to G.C.E. (O/L) Exam.	Temp. Carpentry Demonstrator since 01.7.1958.	Mr. W. D. Cyril, Dept. of Small Industries, Hemas Building, Colombo - 1.
2. Mr. L. T. Ranasinghe, Kachcheri, Badulla.	Kachcheri, Badulla	Passed G.C.E. (O/L) with six subjects.	Actg. Carpentry Supervisor since 28.12.83. Carpentry Demonstrator from January 1978	Mr. L. T. Ranasinghe, Small Industries Branch, Kachcheri, Badulla.
3. Mr. L. D. Amaradasa, Mechanised Carpentry Training Institute, Moratuwa.	Mechanised Carpentry Training Institute, Moratuwa.	do.	Carpentry Demonstrator since 02.12.71.	Mr. L. D. Amaradasa, Velona Insutrial Institute, Moratuwa.
4. Mr. U. D. N. Yasa-wardena, Industrial Workshop, Velona.	Industrial Workshop, Velona.	Senior Prep.	Capentry Demonstrator since 23.6.1969.	Mr. U. D. N. Yasa-wardena, Junior Carpentry Supervisor, Small Industries Branch, Kachcheri, Galle.
5. Mr. W. W. Gunaweera, Mechanised Carpentry School, Vavuniya.	Mechanised Carpentry School, Vavuniya.	Passed G.C.E. (O/L) with 6 subjects including 3 credits.	Carpentry Demonstrator since 03.07.78 - also covering the work of Carpentry Supervisor.	
6. Mr. Y. M. Herath Banda, Nagolla Govt. Capentry School, Wilgamuwa.	Nagolla Carpentry School, Wilgamuwa	1. G. C. E. (O/L.) Exam. 2. 3 years course of Geometrical Drawings in Carpentry at Sri Lanka Technical College, Maradana. 3. 3 years certificate of Mechanised Carpentry School, Watapuluwa. 2 years certificate of Velona		
7. Mr. H. R. Jayawardena, Govt. Mechanised Carpentry School, Hawaeliya, Nuwara-eliya.	Govt. Mechanised Carpentry School, Hawaeliya, Nuwara-eliya.	G.C.E. (O.L) with 5 credits.	Capentry Demonstrator since 15.11.77.	
8. Mr. I. G. Hemapala, Mechanised Carpentry School, Hanguranketa.	Mechanised Carpentry School, Hanguranketa.	G.C.E. (O.L) Exam.	Capentry Demonstrator since 15.8.69.	
9. Mr. D. Kailanaran, Mechanised Carpentry School, Jaffna.	Mechanised Carpentry School, Jaffna.	1. Pased G. C. E. (O/L) Exam. 2. Oral Exam in Sinhalese	Carpentry Demonstrator since 1972.	

Part "A"

<i>Name and Address</i>	<i>Place of Work</i>	<i>Educational and Additional Qualifications</i>	<i>Work Experience</i>	<i>Names and present addresses of those who got promoted from this exam</i>
10. Mr. R. Jinasena Govt. Mechanised Carpentry School, Piliyandala.	Govt. Mechanised Carpentry School, Piliyandala.	Upto Grade 8 Handicrafts, Wood work.	Carpentry Demonstrator since 16.11.71	Mr. R. Jinasena, Small Industries Branch, Kachcheri, Colombo.
11. Mr. W. J. Tissera, Velona, Moratuwa.	Velona, Moratuwa.	Passed Grade 5.	3 years certificate of Carpentry School. Carpentry Demonstrator since 01.11.78	
12. Mr. S. B. Galhena, Velona, Moratuwa.	Velona, Moratuwa.	Passed Grade 5.	Carpentry Demonstrator since 01.08.77	
13. Mr. W. G. Punchi Banda, Velona, Moratuwa.	Velona, Moratuwa.	S.S.C.	Carpentry Demonstrator since 01.08.71	-
14. Mr. M. Bandusiri, Govt. Carpentry School, Yatagala, Uragasmanhandiya.	Govt. Carpentry School, Yatagala, Uragasmanhandiya.	G.C.E. (O/L)	Carpentry Demonstrator since 01.01.79	
15. Mr. R. Guanaseena Mechanised Carpentry School, Gintota.	Mechanised Carpentry School, Gintota.	G.C.E. (O/L)	Carpentry Demonstrator since 15.03.71	
16. Mr. H. P. Jayatilaka, Ragalkanda Carpentry School, Alawwa.	Ragalkanda Carpentry School, Alawwa.	G.C.E. (O/L)	Carpentry Demonstrator since 03.05.78	-
17. Mr. H. D. A. Podi Nilame Danduwwala Capentry School, Kalutara.	Danduwwala Capentry School, Kalutara.	G.C.E. (O/L)	Temporary Carpentry Demonstrator since 01.03.79	Mr. H. D. A. Podinilame, Small Industries Branch, Kachcheri, Kegalle.
18. Mr. D. R. Ratnayeka Banda Govt. Carpentry School, Weligamuwa, Rambukkana.	Govt. Carpentry School, Weligamuwa, Rambukkana.	G.C.E. (O/L)	Carpentry Demonstrator since 15.04.74	-
19. Mr. M. A. Somapala, Ratnapala Carpentry School, Ruwanwella.	Ratnapala Carpentry School, Ruwanwella.	G.C.E. (O/L) Exam 3 years Course at Sri Lanka Technical College, Maradana.	Carpentry Demonstrator since 15.04.74	
20. Mr. H. Alwis, Mechanised Carpentry School, Nagoda, Kalutara.	Mechanised Carpentry School, Nagoda, Kalutara.	Upto Grade 8 (Sinhala)	Carpentry Demonstrator since 02.11.59	
21. Mr. N. P. Charles Singho Govt. Carpentry Shool, Palliyapitiya, Dunagaha.	Govt. Carpentry School, Palliyapitiya, Dunagaha.	Upto Senior form.	Carpentry Demonstrator since 23.06.69	
22. Mr. W. N. Gunaratne, Mechanised Carpentry School, Angoda.	Mechanised Carpentry School, Angoda.	Passed Grade 8.	Carpentry Demonstrator since 23.06.69	

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Does the Hon. Minister consider seniority also in promoting carpentry demonstrators to supervisory posts ?

එස්. ඥාන්ති මහතා
(ති. ල. ආ. ජොන්ඨාමාන්)
(Mr. S. Thondaman)

I have stated the qualifications.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

What about seniority ?

එස්. ඥාන්ති මහතා
(ති. ල. ආ. ජොන්ඨාමාන්)
(Mr. S. Thondaman)

Seniority is not included in the Answer I have given just now.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

That is the point. Will the Hon. Minister consider seniority as well in promoting carpentry demonstrators to supervisory posts ?

එස්. ඥාන්ති මහතා
(ති. ල. ආ. ජොන්ඨාමාන්)
(Mr. S. Thondaman)

Selections have already been made. These selections were made in terms of the qualifications set out. I will take into account the suggestion of the hon. Member when future selections are made.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I find that very junior people, even those with one year's service, have been appointed over others.

කෙන්ට්වල් මහතා හා මහත්මිය : එයාර් ලංකා කොන්ත්‍රාත්තුව

ති. ල. තිලුමානි කෙණ්ඩවල් : ඉයාර් ලක්ෂා ඉප්පත්තම

MR. & MRS. KENTWALL : CONTRACT WITH AIR LANKA

190/85

5. ලක්ෂමන් ජයකොඩි මහතා

(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

ජාතික ආරක්ෂක ඇමතිතුමා සහ තියෝරා රාජ් ආරක්ෂක ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) එයාර් ලංකා සමාගමේ සේවයේ තිබූ රාජ්ගීර්ස නාවලි ගුණසේකර උදුනගෙහි පදිංචි ලෙද්ලි කෙන්ට්වල් සහ මහුගේ බීර්ද වන විට, ආර්. කෙන්ට්වල් සහ අයගේ ඉහත සඳහන් සමාගම සමග ඇති කර ගන්නා ලද කොන්ත්‍රාත්තුව අද වනතුරු වලංගු වනවාද ?

(ආ) එම කොන්ත්‍රාත්තුව අවසන්ව ඇත්නම් මවුන්ට් විසා බලපත්‍ර අවසන් කර මවුන්ට් රිට් පිට කර යැවීමට කටයුතු කරනවාද ?

(ඇ) එසේ නොවේ නම්, ඒ මන්ද ?

දේශීය பாதுகாப்பு அமைச்சரும் பிரதிப் பாதுகாப்பு அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) ஏயர் லக்ஷா கம்பனியில் சேவைபுரியும் இராஜகிரிய, நாவலவிலுள்ள குணசேகர கார்டன்சில் குடியிருப்பவர்களான லெஸ்லி கெண்ட்வல், இவரது மனைவி டபிள்யூ. ஆர். கெண்ட்வல் ஆகியோர் இக்கம்பனியுடன் செய்து கொண்ட ஒப்பந்தம் இன்றும் அமுலில் உள்ளதா ?

(ஆ) இவர்களுடைய ஒப்பந்தம் முடிவடைந்திருந்தால் விசா அனுமதிப் பத்திரத்தை இரத்துச் செய்து இவர்களை நாட்டிலிருந்து வெளியேற்றுவதற்கு நடவடிக்கை எடுப்பாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Minister of National Security and Deputy Minister of Defence :

(a) Is the contract with Air Lanka entered into by Leslie, Kentwall and his wife W. R. Kentwall of Gunasekera Gardens, Nawala, Rajagiriya, and who are employed at Air Lanka, still valid ?

(b) If the contract is now over, will action be taken to cancel their visas and repatriate them ?

(c) If not, why ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සාමාජිකයෙකු)

(ති. ල. ආ. ම. චින්සන්ථ් පෙරේරා - පාරාමුක්කුණු අලුබාලයන්, විනෝයාඋත්තරා අமைෂ්ඡරුම පිරිතම අරචාකක කොරුඳාලුම)

(Mr. M. Vincent Perera - Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I answer on behalf of the Minister of National Security and Deputy Minister of Defence.

Air Lanka is a public limited liability company incorporated under the Companies Ordinance. As such, answers to the questions asked by the hon. Member for Attanagalla should be obtained through such channels as information is normally obtained from on matters affecting limited liability companies.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Sir, I asked this question after very careful consideration because the Ministry of Defence is in charge of visas in this country. I submit that you cancel their visas and repatriate them because this involves the question of visas. It is true that he worked in Air Lanka and resigned from Air Lanka. Now they are living in this country without valid visas. They have no visas but they are here. They are just living. Why do you not catch them and deport them ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති. ල. ආ. ම. චින්සන්ථ් පෙරේරා)
(Mr. M. Vincent Perera)

I have replied on behalf of the Minister. I will refer this back to him.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Is the Hon. Minister aware that I am submitting the case of two persons who are living in this country without valid visas ? I have given the names and the place where they worked previously. Now they are here, employed in other activities which no one knows. Therefore, will the Hon. Minister bring it to the notice of His Excellency the President, because he is the Minister in charge of the subject and this is a very serious matter ?

එම්. චින්සන්ටි පෙරේරා මහතා
(ති. ඩී. ඩී. චින්සන්ටි පෙරේරා)
(Mr. M. Vincent Perera)

Yes, I will make a special note of it.

සී. ඒ. ආරියරත්න මහතා : විනය පරීක්ෂණය

ති. ඩී. ඩී. ආරියරත්න : ඉගුරුකාර්තු විනිසුරු

MR. P. A. ARIYARATNE : DISCIPLINARY INQUIRY

200/85

6. ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

ස්වදේශ කටයුතු ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) පුනුවිල බණ්ඩාරප්පුවේ පදිංචි සී. ඒ. ආරියරත්න මහතා ඉමදේවා තිලධාරියෙක් වශයෙන් කටයුතු කළ බව එතුමා දන්තවාද ?
- (ආ) ඔහු සේවයට බැඳුණ දිනයත් සේවයෙන් ඉවත් කළ දිනයත් සඳහන් කරතවාද ?
- (ඇ) සේවයෙන් ඉවත් කිරීමට හේතුව කුමක්ද ?
- (ඈ) සේවයෙන් ඉවත් කළ පසු ඔහු සම්බන්ධව විනය පරීක්ෂණයක් පවත්වන ලද්දේද ? එසේ නම් එම වාර්තාව සහායක කරතවාද ?
- (ඉ) ස්වදේශ කටයුතු ලේකම් විසින් 1985 මාර්තු 08 දින ඔහු වෙත යවන ලද අංක දින 2/ ඉමදේ 1/3/14 දරන ලිපිය සහායක කරතවාද ?
- (ඊ) එසේ නොවේ නම්, ඒ මන්ද ?

உள்ளாட்டிலுங்கள் அமைச்சரைக் கேட்ட வினா :

- (அ) ஓணுவில, பண்டரிப்புவில் வசிக்கும் திரு. பீ. ஏ. ஆரியரத்ன கிராமசேவை உத்தியோகத்தராகக் கடமையாற்றினார் என்பதை அவர் அறிவாரா ?
- (ஆ) இவர் சேவையில் சேர்ந்த தேதி, சேவையிலிருந்து அகற்றப்பட்ட தேதி என்பனவற்றைக் குறிப்பிடுவாரா ?
- (இ) சேவையிலிருந்து அகற்றப்பட்ட காரணமென்ன ?
- (ஈ) சேவையிலிருந்து அகற்றப்பட்ட பின்னர், இவர் சம்பந்தமாக ஓழுக்கார்த்து விசாரணை நடத்தப்பட்டதா ? ஆமெனில் அவ் வறிக்கையைச் சபையில் சமர்ப்பிப்பாரா ?
- (உ) உள்ளாட்டிலுங்கள் செயலாளரால் 1985 மார்ச் 8 ஆம் தேதி இவருக்கு அனுப்பப்பட்ட 1/3/14 ஆம் இலக்கக் கடிதத்தை சபையில் சமர்ப்பிப்பாரா ?
- (ஊ) இன்றோல், ஏன் ?

asked the Minister of Home Affairs :

(a) Is he aware that Mr. P. A. Ariyaratne of Bandirippuwa, Lunuwila, worked as a Grama Seva Officer ?

(b) Will he state the date on which he joined the service and the date on which he was removed from service ?

(d) What was the reason for his removal from service ?

(d) After he was removed from service, was a disciplinary inquiry held against him ? If so, will he table that reports ?

(e) Will he table the letter No. දින 2/GS/1/3/14 sent to him on the 8th of March 1985, by the Secretary, Home Affairs ?

(f) If not, why ?

සේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා (ස්වදේශ කටයුතු ඇමතිතුමා)
(ති. ල. කේ. උඩිඳු. දේවනායගම — உள்ளாட்டிலுங்கள் அமைச்சர்)
(Mr. K. W. Devanayagam—Minister of Home Affairs)

(a) Yes. (b) (i) Date of appointment: 16.05.77. (ii) Date of removal: 09.09.77. (c) Cabinet decision. (d) No. (e) Yes. (f) Does not arise.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Why was a Cabinet decision taken to send him home after three and a half months ?

සේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(ති. ල. කේ. උඩිඳු. දේවනායගම)
(Mr. K. W. Devanayagam)

That is a Cabinet decision. How can I say why that decision was taken ?

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

I am asking you a supplementary question, because you made a statement that a Cabinet decision was taken. So I have the full right to ask why the Cabinet decision was taken ? If you did not mention that a Cabinet decision was taken, I would not have asked you that question. So will the Hon. Minister kindly let us know why that Cabinet decision was taken ?

සේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(ති. ල. කේ. උඩිඳු. දේවනායගම)
(Mr. K. W. Devanayagam)

Normally, Cabinet decisions are taken and we carry them out but we do not question Cabinet decisions.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකොඩි)
(Mr. Lakshman Jayakody)

Why ?

සේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
(ති. ල. කේ. උඩිඳු. දේවනායගම)
(Mr. K. W. Devanayagam)

How can we question Cabinet decisions ? Now, you are asking me to question a Cabinet decision !

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)
(Mr. Lakshman Jayakody)

I am not asking you to question, but please let us know the reason why the Cabinet decided it that way.

සේ. ඩබ්ලිව්. දෙවනායගම් මහතා
(ති. ල. ජේ. උඩින්දා. දෙවනායගම්)
(Mr. K. W. Devanayagam)

I cannot find out even that.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)
(Mr. Lakshman Jayakody)

I am asking for reasons. I am not going against your Cabinet decision. Why was it decided that way? What is the date of the Cabinet decision?

සේ. ඩබ්ලිව්. දෙවනායගම් මහතා
(ති. ල. ජේ. උඩින්දා. දෙවනායගම්)
(Mr. K. W. Devanayagam)

I do not know.

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)
(Mr. Lakshman Jayakody)

Are you sure that there was a Cabinet decision about the sacking of a Grama Sevaka?

මන්ත්‍රීවරයෙක්
(අභ්‍යන්තර ඉරුමාණ)
(A Member)

It is absurd!

ලක්ෂමන් ජයකොඩි මහතා
(ති. ල. ලක්ෂ්මන් ඉයාකකොඩි)
(Mr. Lakshman Jayakody)

Who gave you that answer? A Cabinet decision taken to sack a Grama Sevaka!

ශෝක ප්‍රකාශය : සෝමපාල සෙනෙවිරත්න මහතා
அனுதாபத் தீர்மானம்: திரு. சோமபால செனெவிரத்தன
VOTE OF CONDOLENCE : MR. SOMAPALA
SENEWIRATNE

ප්‍ර. ක. 10.12

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(ති. ල. ජේ. උඩින්දා. පෙරේරා)
(Mr. M. Vincent Perera)

Mr. Speaker, I rise to pay tribute to the memory of the late Mr. Hukpitiya Gedera Senewiratne Arachchige Somapala who served as a Member of the Legislature for seven years. He passed away at a private nursing home in Badulla on the 9th of May 1985 and was only 58 years of age at the time of his death. Mr. Somapala Senewiratne, as he was popularly known, was born on the 10th of April 1927 and received his education at Bibilegama Maha Vidyalaya, Welagedera Maha Vidyalaya and Badulla Pirivena. He took to agriculture and became a successful proprietary planter.

The late Mr. Senewiratne, who was a fluent speaker in Sinhala, became actively involved in the leftist political movement at the age of 18 years and in 1950 joined the Viplavakari Lanka Sama Samaja Party. At the general election of 1956 he campaigned for the Mahajana Eksath Peramuna. In the following year he was elected Member for the Bibilegama Ward of the Passara Village Council and represented that Ward for 18 years. Mr. Senewiratne was the Chairman of this Council from 1961 to 1965. He also served for some time as the Vice-President and Secretary of the Uva Village Councils Association.

Mr. Senewiratne was elected to the Central Committee of the Sri Lanka Freedom Party in 1965 and was nominated by the S.L.F.P. to contest the constituency of Passara at the General Election of 1970. He won Passara by a comfortable majority. His supporters contributed five cents each for his election deposit and later they presented him with a motor car.

In March 1975 he was a member of the Parliamentary Delegation which visited Australia on the invitation of the Australian Government.

He took an active interest in developing the infra-structure facilities in his electorate. There was no sphere of activity in Passara, be it agriculture, industry, education or employment which he did not improve in the many years of service he devoted to the people of his electorate.

A dedicated Buddhist worker, he promoted religious activities in his area. He was a prominent dayaka of several Buddhist temples including the Bibilegama Susimaramaya, and Ampitiya Raja Maha Viharaya. He produced and acted in two plays, "Dewana Putha" and "Vessantara" to raise funds for the development of these temples. He also generously contributed to the construction of the Hindu Kovil in Passara.

As we mourn his passing away we remember Mr. Senewiratne not only as a public figure, but also as a devoted husband, a dutiful father and a member of a very close-knit family. He is survived by his wife Mrs. Prema Senewiratne, four sons and four daughters.

The late Mr. Somapala Senewiratne gave of his best to the people. By his simplicity and sincerity he endeared himself to all those who came in contact with him. His untimely demise is deeply felt by the people of Passara who were so dear to him.

Mr. Speaker, I propose that the Condolence of this House be conveyed to the Members of the bereaved family.

ශ්‍රී ලංකා සාමෝදය පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

இலங்கை சாமோதய மன்றம் (சுட்டிபீனாத்தல்) சட்டமூலம்

SRI LANKA SAMODAYA FOUNDATION (INCORPORATION) BILL

දෙවන වර කියවීමේ නියෝගය කියවන ලදී.
இரண்டாம் மதிப்பீறான கூட்டம் வாசிக்கப்பட்டது
Order for Second Reading read.

එම. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,
"That the Bill be now read a Second time."

ප්‍රශ්නය විමසන ලදීත්, සහ පිළිමත විය.
வினா விடுக்கப்பெற்று எற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවන වර කියවන ලදීත්, 48 (3) වන ස්ථාවර නියෝගය යටතේ, කාර්යාලයකදී විසින් එය " බී " ස්ථාවර කාරක සභාවට පවරන ලදී.

சட்டமூலம், இக்கம்படி, இரண்டாம் முறை மதிப்பீட்டப்பட்டு, நிலைக் கூட்டம் 48 (3) இன் படி நிலைக்குழு " பி " க்குச் சபாநாயகர் அவர்களால் சாட்டப்பட்டது.

Bill accordingly read a Second time, and allocated by MR. SPEAKER to Standing Committee "B" under Standing Order 48 (3).

வேலேடி சூழி பணை : கியோடுவ

வணிகக் கப்பற் சட்டம் : ஒழுங்குவிதி

MERCHANT SHIPPING ACT : REGULATION

එම. එස්. අමරසිරි මහතා (வேலேடி னை கியோடுவ கையேடு)
(திரு. எஸ். எஸ். அமரசிரி—வர்த்தக, கப்பற்றுறை அமைச்சர்)

(Mr. M. S. Amarasiri - Minister of Trade and Shipping)
I move,

"That the regulation made by the Minister of Trade and Shipping under sections 44 and 321 of the Merchant Shipping Act, No. 52 of 1971 and published in the Gazette Extraordinary No. 339/4 of 05.03.1985 which was presented on 09.05.1985 be approved."

ප්‍රශ්නය සහතික කිරීමට
வினா எடுத்தியம்பப்பெற்றது.
Question proposed.

ලක්ෂ්මන් ජයකෝඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

Sir, we agree with this but we have to make some comments on this. This Regulation has been proposed to empower the Shipping Master to levy certain fees for the payment of seamen. We are not going to oppose it but I would like to make some comments about the entire merchant navy operation in the context of today.

We know, Sir, that this is mostly a peace-time and peaceful operation. It has nothing to do with war. Today, while the importance of the merchant navy is there, there is also the importance of the various ports. If we take the ports of Colombo and Galle, we all know

that at the moment they concentrate mostly on peaceful operations of loading and unloading of cargo. But, we do not know whether it is the same with the ports of Kankesanturai and Trincomalee today. It is going to be very difficult for the merchant navy to operate at the moment in Trincomalee and Kankesanturai.

First and foremost, I think we have to consider this in the light of what is happening in the north and east where we find that there is smuggling of arms and ammunition going on in a rampant manner. As a matter of fact, I know that a place like Kankesanturai must be a haven for smugglers. Therefore, when it comes to an island country like ours it is high time we have a very powerful navy to guard our shores, unlike in a land-locked country where they have to guard their borders. This is going to be a very serious matter, not only today but also in the years to come, when it pertains to these two ports.

I do not know how far the merchant navy is involved in these two ports and how they are going to fit themselves into the new combat operations that are going on in the north and east. If you are going to have joint patrols to stop smuggling and other activities, I do not know how far the merchant navy is going to participate or use the ports of Kankesanturai and Trincomalee. Therefore, I think we have to consider this in a very broad manner because in an island country like ours, we will have to spend lots of money on defence, especially when it comes to air surveillance and so on, to help the navy.

At the same time, apart from our international harbours, there are also our other harbours. There are small harbours like the Kirinde Fisheries Harbour and the Batticaloa Harbour. There are various fisheries harbours in the island. We all know that beyond the area of 12 miles we can go up to 200 miles which is the economic zone. We can operate within the 12 miles but we all know what is happening beyond the 12 miles. I do not think we have a single ship that can go out and wait because the costs are going to be very exorbitant. It is high time we consider what we are going to do about the patrolling of these ships beyond the 12-mile limit, how we are going to have surveillance there because we now have jurisdiction over the 200-mile economic zone too.

In the interests of the country, Sir, I have a feeling that the Merchant Navy operations of this country should come under the Hon. Minister of National Security. I quite appreciate that the Hon. Minister of Trade has to have control with regard to Merchant Navy but at least let the Hon. Minister of National Security oversee the Merchant Navy operations. I will put it that way. Where the cargo is concerned I think the Hon. Minister of Trade can look after that side of it,

but when it comes to the operation of the Merchant Navy, I think it is best that the Ministry of National Security also gets involved in it.

Therefore, I think this is a very important matter that we have raised and we would like to know from the Hon. Minister what he has in mind pertaining to these merchant ships carrying dangerous cargo. We were made to understand that dangerous cargo had been carried.

As you are aware, Sir, the other day, the Hon. Minister of State did say that a particular Greek ship at some port or the other was found with arms that were to be sent to Sri Lanka. This is a very serious matter. Our thinking has to be in-depth about the entire operations of the Merchant Navy.

Also, Sir, I want to bring to the notice of the Hon. Minister one more matter pertaining to the salaries of these people. I have sent a letter to the Hon. Minister's Consultative Committee - I am not in it - about a ship by the name of "Sea Lion". The salaries and gratuity were not paid to the seamen who had been employed by this particular ship. I was wondering what steps the shipping-master who is controlling this operation has taken with regard to guaranteeing the salaries of these people. I hope the Hon. Minister will kindly look into this matter and let us know how he is going to organize the payment of the salaries as well as the allowances that are due to them.

I hope the Hon. Minister will take what I have said in good faith. I did not want to remove the Merchant Navy from his Ministry or propose the removal of the Merchant Navy from his control. I have a feeling that it is high time that we get the Hon. Minister of National Security also to oversee the activities of the Merchant Navy which is very vital today.

ජවඩි පතිරණ මහතා (අක්මමන)
(திரு. நிச்சட் பத்திரன் - அக்மீமன)
(Mr. Richard Pathirana-Akmeemana)

ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේදී වචන කිහිපයක් කථා කළයුතුව තිබෙනවා. මෙයට අදාළ නැති වූණත් ගරු වෙළඳ හා නාවික කටයුතු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නට කැමතියි. ගාලු වරායට නැව් යැවීම සම්බන්ධව, තමුත්තාන්දේ ගාලු දිස්ත්‍රික්කයෙන් කැමිනට මලාපොරොත්තුවක් පිළිගෙන, ගාලු වරායට යන නැව් ප්‍රමාණය වැඩි කරලා ඒ ප්‍රදේශයේ සංවර්ධනයට විශාල සහයෝගයක් ලබාදෙවිය කියා. මා හිතන විටියට තමුත්තාන්දේ දැනට යම්කිසි ක්‍රියාමාර්ගයක් ඒ ගැන අරගෙන තිබෙනවා.

අප දන්නා විටියට, මෙම වරායේ සේවය කරන සේවකයින් විශාල සංඛ්‍යාවකට උදයට ගිහිල්ලා පොහොසත් අත්පත් කරන්නට පමණකි දැන් තිබෙන්නේ. ඒ මන්ද, ඒ සේවකයන්ට වැඩ නැහැ. ඒ සේවකයන් කැමති නැහැ දැන් මේ තත්ත්වයට. දීර්ඝ කාලයක් තිස්සේ තිකම් ඉඳලා දැන් මේ තත්ත්වයට ඒ අය කැමති නැහැ. නැව් යන කාලයේ ඒ අයට අතිකාල දීමනා ආදිය ලැබුණා. දැන් ඒවා ලැබෙන්නේ නැති නිසා ඒ අය ආදායම් අඩු

තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. අපි යෝජනා කළා. තමුත්තාන්දේට මහක ඇති, ඒ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන රබර්, කුරුඳු ආදිය ගාලු වරායෙන් පිටරට පටවන්නට යම්කිසි ක්‍රමයක් යොදවන්නටය කියා. මේකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ මෙයයි. වරාය භාරව ඉන්නේ ජාතික ආරක්ෂක ඇමතිතුමායි. නැව් භාරව ඉන්නේ තමුත්තාන්දේයි. කොහොම වූණත් මේ ප්‍රශ්නය තමුත්තාන්දේ විසඳවිය කියා බලාපොරොත්තු වෙනවා. කම්කරුවෝ විශාල සංඛ්‍යාවක් මේ ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තුවයි ඉන්නේ.

විශාල විශදමක් දරා සංවර්ධනය කළ වරායක් ගාලු වරාය. ඒවගේම මෙය දකුණු පළාතේ ස්වාභාවික වරායක් හැටියට ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ ඉතාමත් ප්‍රසිද්ධව තිබුණු වරායක්. යුරෝපීයයන් මේ වරායෙන් ගොඩ බැස්සාය කියලායි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එම නිසා ගරු වෙළඳ හා නාවික කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ දැඩි අවධානය මෙම ප්‍රශ්නය කෙරෙහි යොමු කරවන්නට කැමතියි. මෙම වරායට යන නැව් ප්‍රමාණය වැඩි කළේ නැත්නම් මේ වරායට අලුතෙන් සේවකයින් බඳවා ගන්නත් බැරි වෙනවා. එම නිසා රැකිරික්ෂා ප්‍රශ්නය පිළිබඳවත් මේ තත්ත්වය බලපානවා.

අපි විශේෂයෙන් කැමති වෙනවා. මේ රටේ පුහුණු නාවිකයින් ඇති කරන්නට යම් යම් ක්‍රම යොදා තිබීම ගැන: කලින් සිටි ඇමතිතුමාත් තමුත්තාන්දේත් බොහෝ දුරට මේ ගැන කටයුතු කර තිබෙනවා. තමුත් මේ නාවිකයින් පුහුණු වුණයින් පස්සේ ඔවුන්ට නොයෙක් ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවෙලා තිබෙනවා. මන්ද, ඒ අයට රැකියා සොයාගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. ඒ වාගේම රැකියාවකට ගියායින් පස්සේ ඒ අයගේ වෙනත සම්බන්ධයෙන් සැනෙන ප්‍රශ්න තිබෙනවා. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) සඳහන් කළාක් මෙන්, ඒ නැව්ගේ බඳවා ගන්නා නොයෙක් සමාගම් නියමාකාර විධියට ඒ අයට වෙනත ගෙවන්නේ නැහැ. දීර්ඝ කාලයක් තමන්ගේ තිබේවලින් ඇන්වෙලා මහා සාගරය මැදදේ විශාල ඒවන සටනක යෙදී සිටින මේ අයට තියම වෙනත සහ අතිකුත් පහසුකම් ලබාදීම යුතුකමක් වෙනවා. තමුත්තාන්දේ මේ ගැන ක්‍රියාකර සාධාරණය ඉෂ්ට කරවිය කියා මම බලාපොරොත්තු වෙනවා. ගාලු වරාය සම්බන්ධයෙන් තමුත්තාන්දේ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි තමුත්තාන්දේගේ කථාවේදී සඳහන් කරවිය කියා මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(திரு. தினேஷ் குணவர்தன)
(Mr. Dinesh Gunawardene)

ගරු කථානායකතුමනි, මේ නාවිකයින් පිළිබඳව ගරු වෙළඳ ඇමතිතුමා අනුගමනය කරන වැඩපිළිවෙල ගැන ප්‍රශංසා කරන්නටයි තිබෙන්නේ. තමුත් කාරණා කීපයක් ගැන ඔබතුමාගේ අවධානය යොමු කරවන්නට කැමතියි. ඔබතුමාගේ අමාත්‍යාංශය මේ තාවකාලීන සම්බන්ධයෙන් පිටරට අලුත් සමාගම් ගණනාවක් සමඟ රටවල් කීපයක නැව් මාර්ග සමඟ සාකච්ඡා කර තිබෙන බව දැනගන්නට ලැබී තිබෙනවා. ඒ පිළිබඳව මේ සභාවට යම්කිසි ප්‍රකාශයක් කරනවා නම් හොඳයි. එය මේ රටත්, අපිත්, කවුරුත් බලාපොරොත්තු වන දෙයක්. එතුමා පසුගිය දිනවල ගිය පිටරට ගමන්වලින් පසුව, ඇති කරගත් ඒ ක්‍රියාමාර්ග තුළින් අපේ රටේ නාවිකයින්ට මේ අවස්ථාව ඇති කරවීමට හැකියාව තිබෙනවා නම් ඒක විදේශ විනිමය සහ රැකිරික්ෂා බලාපොරොත්තුවන තරුණයින්ට හොඳ අවස්ථාවක් වෙනවා.

දෙවන කාරණය මේකයි : ගාලු වරාය ජාතික ආරක්ෂක ඇමතිතුමා භාරයේයි, තිබෙන්නේ. නාවික කටයුතු ඔබතුමාගේ යටතට එනවා. මම එක ප්‍රශ්නයක් තහන්නට කැමතියි. ඒ ගාලු වරායේ නාවික සංඥ මධ්‍යස්ථානය ගැනයි. මෙතරම් කාලයක් එම මධ්‍යස්ථානයේ සේවය කරන අයට තිබුණු ගොඩනැගිල්ලෙන් ඒ අය ඉවත් කර, ඒ අය සාමාන්‍ය ගබඩා කාමරයකට යවා තිබෙනවා. මේ ගැන විශාල කලකිරීමක් හා විරෝධතාවයක් ඒ අය තුළ තිබෙනවා. මේ ගැන සොයා බලන ලෙස මම ගරු නාවික කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපට දැනගන්නට ලැබී තිබෙන විධියට ඔවුන් පාර්ටිව් කළ ස්ථානය පොද්ගලික සමාගමකට දීලා, ඒ ස්ථානයෙන් මේ අය ඉවත් කර තිබෙනවා. ඒ නිසා මෙය ඉතාම ගයනක අතකට නැඹුරු වෙන්න පුළුවනි. ගාලු වරායේ පොද්ගලික සමාගමකට දෙන්න යනවාද කියන සැකය මේ තුළින් අතිවාරයෙන්ම මතු වෙනවා. ඉදිරි කාලයේදී වරායවලින් මේ ආකාරයේ වෙනසකට පත්වේදෝ කියන සැකය ඇති වෙනවා.

[දිනේෂ ගුණවර්ධන මහතා]

ඊළඟ කාරණය මේකයි : පොද්ගලික සමාගම් කීපයකට - මම දන්නා හැටියට බුදුන් සමාගම සහ තවත් සමාගම් කීපයකට - තාවකාලික පුහුණු කිරීමට අවසර දී තිබුණා. ඒවායේ පුහුණුව ලබන තාවකාලිකව තැවත් ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් බලා සිටින්නට සිදු වී තිබෙනවා. මේකත් අනුමත වී තිබෙන පුහුණුවක් නිසා ගරු ඇමතිතුමා ඒ ලේඛනය පොඩ්ඩක් බලා ඒ අයට විශේෂත්වයක් කරතොත් ඉතාම සාධාරණයි.

අවසාන කාරණය මේකයි : අප රටේ තාවකාලික විශේෂයෙන් තැවී සංස්ථාව තුළත් විශාල සේවයක් කරන බව ගරු ඇමතිතුමා දන්නවා. පසුගිය කාලයේදී, දැනට අවුරුදු දෙකකට පමණ ප්‍රථම තුරකිසේදී අප රටේ තාවකාලික කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තවමත් එහි හිරගෙදරක රඳවා සිටිනවා. මරණීය දණ්ඩනයට තියම වන තිත්දුටක් ලැබූ මේ අය ඒ පිළිබඳව ඇපලක් අරගෙන තිබෙනවා. ඒ අයගේ අතාගතය පිළිබඳ ප්‍රශ්නයට තැවී සංස්ථාව නීතිඥයන් කීප දෙනෙකු මාර්ගයෙන් මැදිහත් වූණය යයි මම හිතනවා. නමුත් ඒ වැඩ පිළිවෙල තවම සාර්ථක වී නැහැ. ඒ නිසා ඒකට කිසිම සම්බන්ධතාවක් තැනී බවට නිර්දේශී වී සිටින තාවකාලික ගණනාවකගේ තැවී තැහීමේ අවසරය තහනම් කර තිබෙනවා. ඒ ක්‍රියාව සම්බන්ධයෙන් තම නිර්දේශීභාවය මපුරු කර තිබෙන තැවීයන්ට දත් අවුරුදු ගණනාවක් තිස්සේ තැවී තැහීමේ බලපත්‍ර තහනම් කර තිබීම සාධාරණ නැහැ. ගරු ඇමතිතුමා මේ ප්‍රශ්නයට විශේෂ අවධානය යොමු කරතොත් හොඳයි. මා හිතන හැටියට, තැවී තැහීම බලපත්‍ර නිකුත් කිරීම තිබෙන්නේ " ෂීප්-මාස්ටර් " නමැති නිලධාරියා අපේයි.

ගරු ඇමතිතුමනි, මේ අවස්ථාවේදී තම එක් දෙයක් කියන්න මිනැ, මබතුමාගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු මබතුමාට කරගන්න දෙනවා තම ඉතාම හොඳයි. මබතුමාගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු තව ඇමතිවරයෙක් කරන්න හඳුනාගත් අනිවාර්යයෙන්ම ඇති වන්නේ අවුල් ජාලයක්. මම එය විශේෂයෙන්ම කියන්නේ මබතුමාගේ අමාත්‍යාංශයේ හාරදුර වැඩ කටයුතු කරන්නට මබතුමාට විශේෂ වගකීමක් තිබෙන නිසායි. ඊට වඩා වගකීමක් හාරගත් අය තමන්ගේ ඒ හාරදුර කටයුතු කරතොත් මේ සුළු සංස්ථාවල ඵලදායී-

එම්. එස්. අමරසිරි මහතා
(නි.ප්‍ර. අ.ම. අ.ආ. අ.ම.අ.ම.)
(Mr. M. S. Amarasiri)

මම හිතන හැටියට එසේ කීම අවශ්‍ය නැහැ. එහෙම දෙයක් නැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(නි.ප්‍ර. නි.ගේ.ආ. ඉ.ගේ.ආ.ආ.)
(Mr. Dinesh Gunawardene)

අවශ්‍ය නැහැයි කියන්නේ තමුත්තාත්තේයි. මම මේක කියන්නේ තමුත්තාත්තේයි අපහසයක් කරන්නවත් වෙනත් කිසිම කෙනෙකුට අපහසයක් කරන්නවත් නොවෙයි. මේක පවතින තත්ත්වය. ඒ නිසා මබතුමාගේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු බොහෝ දුරට මබතුමාගේ පාලනය යටතේ තිබෙන ඒවා-[බඩා කිරීමක්].

එම්. එස්. අමරසිරි මහතා
(නි.ප්‍ර. අ.ම. අ.ආ. අ.ම.අ.ම.)
(Mr. M. S. Amarasiri)

එහෙම ප්‍රශ්නයක් නැහැ.

දිනේෂ ගුණවර්ධන මහතා
(නි.ප්‍ර. නි.ගේ.ආ. ඉ.ගේ.ආ.ආ.)
(Mr. Dinesh Gunawardene)

හොඳයි, එහෙම තම මම එය ඉල්ලා අස්කර ගන්නම්, එහෙම දෙයක් නැහැයි මබතුමා කියනවා නම්. මේවා කවුරුත් දන්න දේවල්. මම ඊට වඩා මොකවත් කියන්නේ නැහැ. මා මතු කළ කරුණු හතර ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා.

අමරසිරි දෙවනගොඩ මහතා (බද්දේගම)
(නි.ප්‍ර. අ.ම.අ.ම. නි.ගේ.ආ.ආ. - ප.ආ.ආ.ආ.)
(Mr. Amarasiri Dodangoda-Baddegama)

ගරු කටානායකතුමනි, ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කළ යුතු කරුණක් තිබෙනවා. තාවකාලික පුහුණු කිරීමට ගන්නේ මොන පදනම යටතේද යන කාරණය මම දැනගන්න කැමතියි. ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි මමත් අවස්ථා දෙකකදී තාවකාලික පුහුණුව සඳහා පිරිසක් බඳවා ගන්නා ලෙස දන්වා තිබුණා. නමුත් මේ දක්වා එසේ බඳවා ගැනීමක් කරලා නැහැ.

ඒවාගේම, මේ පුහුණුව ලැබූ විදේශීය තැවීවල සේවය කළ හැකියාවක් කීප දෙනෙකු ඒ අයගේ දුක්ගැහවිලි රැසක් මට ඉදිරිපත් කර තිබෙන බවත් කියන්න කැමතියි. මට දැනගන්න ලැබුණු හැටියට අමාත්‍යාංශය දැනට තාවකාලික ලබා දීමට විදේශීය තැවී සමාගම් එක්ක කටයුතු කරගෙන යන නිසා මේ අයගේ දුක්ගැහවිලි ගැන විශේෂයෙන් සලකා බලන්න වෙනවා. පැහැදිලිවම එකී සමාගම් සමග ඇති කරගනු ලබන ගිවිසුම් ගැන සලකා බලන්න වෙනවා. මට දැනගන්න ලැබුණු විධියට පුහුණුව ලබා ඒ ගිවිසුම් අනුව තැවීවල වසරක් සේවය කළ සමහර තාවකාලික මාස කීපයක තිබිවුවක් දීලා එය ගතකිරීම සඳහා ඒ අය සමහර විට රෝකියෝවලින් හෝ වෙනත් තැනකින් හෝ බස්සනවා. ඊට පසුව කිසිම දැනුම්දීමක් නොලැබුණු වැඩි විශාල පිරිසක් ලංකාවේ සිටිනවා. ඒ අයට තැවී කැඳවීමක් කරන්නේ නැහැ. ඒ අයගෙන් කපාගෙන සමාගම් සතුකර ගත් මුදල් හා ඒ අයට පාරිභෝගික වශයෙන් ලැබිය යුතු මුදල් සියල්ලම ඒ සමාගම්වල තිබෙනවා.

තැවීයන් සැපයීමේ කාර්යය මේ විදේශීය සමාගම් සමග හරි හැටි සම්බන්ධකරණය නොවීම නිසා අර විධියට කලකිරුණු දැනෙන පිරිසක් ඉන්නවා. එම නිසා විදේශීය සමාගම්වලට තැවීයන් සැපයීම සම්බන්ධයෙන් රජය හා එකී සමාගම් අතර ගිවිසුම් ඇති කර ගන්නා අවස්ථාවලදී, තැවීයන්ගේ ගෙවීම්, පාරිභෝගික, සේවා කැපීම්, තැවීයන් නොකැඳවීම් වැනි තැවීයන්ට සිදුවන අවාසි සම්බන්ධවද සැලකීමක් වන ලෙසට මා ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්න කැමතියි. මේ විධියට අවාසි සිදු වූ අය විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඉන්නවා. එම නිසා ඒ ගිවිසුම් ඇති කර ගැනීමේදී මේ තැවීයන් අරක්ෂා කිරීම සම්බන්ධයෙන්ද විශේෂ සැලකිල්ලක් දක්වන්නය කියා මා මතක් කරනවා.

එම්. හළිමි ඉසාක් මහතා (මැද කොළඹ තුන්වන)
(සු.ආ.ප. අ.ම. ආ.ම. - කො.ප්‍ර.ප. ම.ආ.ආ. - ප්‍ර.ආ.ආ.ආ.ආ.ආ.)
(Mr. M. Haleem Ishak - Third Colombo Central)

Mr. Speaker, Sir, It is very heartening to read in the local newspapers that the present Hon. Minister of Trade and Shipping has negotiated with many countries to take our seamen in. If I remember right, I think there was a newspaper item that he has negotiated with Cyprus for the ships flying the Cyprus flag to recruit quite a number of seamen from Sri Lanka. Then very recently I think he went to South Korea and also negotiated with the South Korean ship owners to take in Sri Lankan people to work on their ships.

I only want a clarification. On what basis are seamen being recruited from the local end ? Because even some of the trainees who have undergone training at the Trincomalee Training School after six months are without employment. Then there are quite a number of seamen even in my own electorate with the Seamen Book, qualified in a certain trade, who have not been able to obtain employment. I would appreciate it very much if the Hon. Minister could take appropriate action to see that these people who have experience and the people who have been trained by the Trincomalee Naval Training School are given priority in selecting seamen whenever vacancies occur.

ජී. වී. එස්. ද සිල්වා මහතා (හබාරදුව)
(නි.ප්‍ර. ඉ.වී. අ.ම. ආ.ම. - ආ.ප.ආ.ආ.ආ.)
(Mr. G. V. S. de Silva - Habaraduwa)

ගරු කටානායකතුමනි, පසුගිය කාලසීමාවේදී ගාල්ලේ තැවී කැපීම් සම්බන්ධයෙන්—ship-breaking—යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. ඒ පිළිබඳව මා ගරු ඇමතිතුමාට මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කටයුත්ත පවත් ගන්නොත් ගාල්ල ප්‍රදේශයේ රැකී රක්ෂා හිඟයක් තරමක් දුරට විසඳා ගන්න පුළුවන් වෙනවා. ඒ පළාතේ සිටින නොයෙක් දෙනා මේ

කටයුත්ත කෙරෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා. එම නිසා මේ කාර්යය කිරීම සම්බන්ධයෙන් ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න මා බලාපොරොත්තු වෙමිනි.

මේ කටයුත්ත සම්බන්ධයෙන් මුලින් නොයෙක් නොයෙක් අදහස් ඉදිරිපත් වූ නිසා සමහර ජන කොටසක් මෙයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි. ඒ වාගේම මට මතකයි ගාල්ලේ යම් යම් සමීකී සමාගම්වලින් මේ ගැන විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි. නමුත් දැන් ඒ විරුද්ධත්වය නැති වී තිබෙනවා. අපේ ගරු ඇමතිතුමා ගාල්ල පළාතේ කෙනෙක් නිසාත්, ඒ වාගේම ගාල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණි පළමුවෙනි කැබිනට් ඇමතිතුමා නිසාත් අපි බොහොම ආධිමචර වෙමනවා, එතුමා ගැන. එතුමා ගාල්ල ප්‍රදේශයට විශාල සේවයක් කරන්න පුළුවන් කෙනෙක්. එම නිසා ගාල්ල පළාතේ අය බලාපොරොත්තු වෙමනවා, එතුමා මේ කටයුත්ත කරයි කියලා. එම නිසා මේ ගැන අවධානය යොමු කර මේ නැව් කැඩීමේ—ship-breaking—කටයුත්ත පුළුවන් ඉක්මණින් පටන් ගත්තොත් එයින් අපට විශාල ප්‍රයෝජනයක් සිදුවෙනවාය කියා මා මතක් කරනවා.

එම්. එස්. අමරසිරි මහතා
(ති.රු. எம். எஸ். அமரசிரி)
(Mr. M. S. Amarasiri)

ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම තාවකාලීන පුහුණු කිරීම ගැන හා නැව් සංස්ථාව ගැන ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව එතුමන්ලාට මා සතුතිවන්න වෙමිනි.

අත්තනගල්ල ගරු මන්ත්‍රීතුමා (ලක්ෂමන් ජයකොඩි මහතා) සඳහන් කළ කාරණය පිළිබඳව එනම් වරායවලින් බඩු පැටවීමේ සහ බැමේ කටයුතු ගැන තිබෙන ආරක්ෂක කටයුතු පිළිබඳව මා යමක් කියන්න කැමතියි. ජාතික ආරක්ෂක අමාත්‍යාංශයත්, වෙළඳ හා තානාප්‍රකාශන අමාත්‍යාංශයත් ඒ කටයුතු සම්බන්ධයෙන් බොහොම හොඳ සම්බන්ධීකරණයකින් යුක්තව කටයුතු කරන බව මා කියන්න කැමතියි. අපි මාසයකට වරක් සාකච්ඡාවක් පවත්වනවා. වරායේදී ඒ සාකච්ඡාවලදී අපි බොහෝදුරට මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කර, ඉතාමත් පහසුවෙන් ඒවා විසඳාගෙන, ඉතාම සාධාරණව ඒ කටයුතු කරගෙන යනවා.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Order, please! The Deputy Speaker will now take the Chair.

අනතුරුව කථානායකතුමා මූලාසනයෙන් ඉවත්වූයෙන්, නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වොයිලන්ත මහතා] මූලාසනාරුව විය.

அதன் பிறகு, சபாநாயகர் அவர்கள் அகதிராசனத்திலிருந்து நீங்கலே, பிரதிச் சபாநாயகர் அவர்கள் [திரு. நேரமன் வைத்யரத்னா] நிலையம் வந்தார்.

Whereupon MR. SPEAKER left the Chair, and MR. DEPUTY SPEAKER [MR. NORMAN WAIDYARATNA] took the Chair.

එම්. එස්. අමරසිරි මහතා
(ති.රු. எம். எஸ். அமரசிரி)
(Mr. M. S. Amarasiri)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වරාය අධිකාරියත්—

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

මම එක කාරණයක් පමණක් නමුත්තාත්සේට මතක් කරන්න කැමතියි. මුහුදින් පැනපුම් 12 කට එතාසින් තිබෙන පැනපුම් 200. කුත් අපට අයිතියි. ඒ පැනපුම් 12 ක් එතා ලංකාවට අයිති ප්‍රදේශයේ අද විදේශීය නැව් සියයක් පමණ තිබෙන බවට අපට ආරංචියක් ලැබී තිබෙනවා. ඒ ප්‍රදේශ පැරිකෝල් කිරීමේදී සොයා ගත් නැව් මොනවාද? සවුන් කොරියන්ස්, නායිවානිස් වාගේ නැව් එහෙ නවතා තිබෙනවා. ඕනෑම බෝට්ටුවකට ගිහින් ඒවායින් බඩු යෝන්ත පුළුවන්. ඒ නිසා මා යෝජනා කරන්නේ මේ අමාත්‍යාංශ දෙකම එක්වෙලා කටයුතු කරන්නය කියා. එහෙම කළොත් හොර බඩු ජාවාරම — smuggling — ආදිය නවත්වන්න දරන වැයම ඉෂ්ට කර ගන්න පුළුවන්. අද නැව් සියයක් පමණ ඒ ප්‍රදේශයේ තිබෙනවා. මෙය පොඩි ගණනක් නොවෙයි.

එම්. එස්. අමරසිරි මහතා
(திரு. எம். எஸ். அமரசிரி)
(Mr. M. S. Amarasiri)

ඒ නැව් සියයක් බොහොමයක් වෙළඳ නැව් වෙන්ත පුළුවන්. නමුත් මේ කරුණු අපි සැලකිල්ලට ගතක කරනවා.

අපේ අක්මමග ගරු මන්ත්‍රීතුමාත් (රිචඩ් පතිරණ මහතා) බද්දෙගම ගරු මන්ත්‍රීතුමාත් (අමරසිරි දෙවිනගොඩ මහතා)ත් බරාදුව ගරු මන්ත්‍රීතුමාත් (ඒ. ඩී. එස්. ද සිල්වා මහතා) ගාලු වරාය ගැන මතක් කළා. විශාල මුදලක් වියදම් කර අපි ගාලු වරාය වැඩිදියුණු කළ තිබෙනවා. ගාලු වරායට නැව් යැවීම සම්බන්ධව අපි නැව් ඒජන්තවරුන් සමඟත් වරාය අධිකාරිය සමඟත් සාකච්ඡා කර කම්පුවක් පත් කළා. අපේ තේ රබර් ආදිය පිටරට යවන අපනයනකරුවන් සම්බන්ධ කර ගෙන පුළුවන් තරම් ඉක්මණින් ගාලු වරායෙන් බඩු අපනයනය කිරීමට කටයුතු කරන්නට ඒ කම්පුවෙන් දැන් අපට යෝජනා කීපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන අපි ක්‍රියා කරන බව කියන්නට කැමතියි.

තාවකාලීන පුහුණු කිරීම සම්බන්ධව මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) සඳහන් කළා. එසේ පුහුණු කරන ලද තාවකාලීන සමහරෙක් නැව්වල ගොස් කරදර කීපයක් සිදු කරගෙන තිබෙනවා. ඒවා ගැන අපි නිසි පියවර අරගෙනත් තිබෙනවා. තුර්කියේදී අපේ තාවකාලීන නීතිවිරෝධී ක්‍රියාවලට අයුරු ඒ ගැන තිබෙන නඩුවක් සම්බන්ධවත් එතුමා සඳහන් කළා. ඒ නඩුව සම්බන්ධයෙන් අපේ නැව් සංස්ථාවෙන් වියදම් කර ඒ ගැන සොයා බලා ඒ තාවකාලීන වෙනුවෙන් නිත්‍යතාප්‍රකාශන අපේ රජයෙන් කරන්නට පුළුවන් දේවල් අපි කර තිබෙනවා. ඒ නඩුවෙන් අපට අවාසියක තත්ත්වයක් ඇති වූණත් අපි ඒ ගැන අභියාචනයකුත් කර තිබෙනවා. එමෙන්ම ඒ ගැන වැඩිදුරටත් අපි ක්‍රියා කරන බවත් කියන්නට කැමතියි. ඒ අන්දමට ඒවා සිදු වන්නට අපේ තාවකාලීන කටයුතුන් හේතු වෙමිනි. අපේ තාවකාලීන නැව්වල පිටරට ගිය විට ඒ අයගේ විනය ක්‍රියා මාර්ගවල ඇති අඩුපාඩුකම් නිසාත් බොහෝ දුරට මෙවැනි දේවල් සිදු වෙමිනි. ඒ නිසා විශේෂයෙන්ම පුහුණු තාවකාලීන නැව්වලට අපි උනන්දු වන්නට ඕනෑ. තාවකාලීන පුහුණු කිරීමට අපි විධිමත් වැඩ පිළිවෙලක් යොදා ගෙන යනවා. පසුගිය මාස කීපය තුළ පුහුණු කිරීමට හෝරා ගැනීමේ විකක් අඩු වූණි. එයට හේතු වූණේ අපේ ඉඩ පහසුකම්වලින් සමහර කොටසක් තාවකාලීන හමුදාවේ පුහුණු කටයුතු සඳහා දෙන්නට සිදු වීමයි. අපි දැන් ඒ ගැන වෙනත් වැඩ පිළිවෙලක් යොදා පුහුණුව සඳහා වැඩිපුර බඳවා ගැනීමට කටයුතු යොදා ගෙන යනවා. ඒ සමඟම තාවකාලීන පුහුණු කිරීමේ කටයුතු පොද්ගලික ආයය මගින් කරවීමටත් අපි කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා ඒ අයට අවශ්‍ය පහසුකම් සලසා දෙමිනි. නැව් අධ්‍යක්ෂ විසින් නියම කරන විශාල ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයා තියම ක්‍රමයකට ඒ අයත් ඇතුළත් විය යුතුයි. එවැනි වැඩ පිළිවෙලකුත් අපි යොදා ගෙන යනවා.

අපට පුහුණු තාවකාලීන වැඩිපුර සිටිනවා නම් ලෝකයේ නොයෙක් රටවලින් ඉල්ලුම නම් තිබෙනවා. මැද කොළඹ තුන්වන ගරු මන්ත්‍රීතුමා (එම්. හළුම් ඉෂාක් මහතා) කීවා වාගේ සයිප්‍රසයේ සහ ග්‍රීසියේ ඇතුළත් තරගයේ නැව් හිමියන් සමග අපි සාකච්ඡා කළ අවස්ථාවලදී අපට දැනගන්නට ලැබුණි. අපේ නැව්යන්ට හොඳට වැඩ කරන්නට පුළුවන් යයි අපේ නැව්යන්ට ගැන මවුන් තුළ ප්‍රශ්නයක් තිබෙන බව. [බාඩා කීර්මක්] අපේ නැව්යන්ට හොඳට වැඩ කරන්නට පුළුවන් යයි විශේෂ පැහැදිලි කළ මවුන් තුළ තිබෙනවා. ඒ තත්ත්වය ඇති කර ගන්නට අපි පුහුණු නැව්යන්ට යවන්නට ඕනෑ. අත්ත ඒ තත්ත්වය ඇති කර ගැනීම සඳහා නැව්යන්ට පුහුණු කිරීම ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වමිනි. ඒ සඳහා අපි විශේෂ වැඩ පිළිවෙලක් යොදා තිබෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී මට වඩා සංඛ්‍යාවක් පුහුණු කරන්නට අපට පුළුවන් වේවි. එමෙන්ම පුහුණු නැව්යන්ටත් අවස්ථාව ලබා දෙන්නට පුළුවන්.

බද්දෙගම ගරු මන්ත්‍රීතුමා සඳහන් කළා. එතුමාගේ කොට්ඨාශයෙන් තවම නැව්යන්ට බඳවා ගත්තේ නැත කියා. මම දැනටමත් ඒ සඳහා ඉල්ලුම් පත්‍ර ඒ ඒ මන්ත්‍රීවරුන්ට යවා තිබෙනවා. ඒවා අපට ලැබුණොත් පසුව ඒ ගැන කටයුතු කරනවා. ආණ්ඩු පක්ෂයේ ආසනයි විරුද්ධ පාර්ශ්වයේ ආසනයි කියා වෙනසක් නැතිව හැම කොට්ඨාශයකින්ම බඳවා ගැනීමටයි. අපි වැඩ පිළිවෙල යොදා තිබෙන්නේ. එමෙන්ම නැව්යන්ට විවිධව නැව්වලට ඇතුළත් වූ විට මම සියලුම මන්ත්‍රීවරුන්ට ලියමනක් යවනවා මෙන්න මෙයා මෙන්න මේ නැව්ට ගියා, මේ තරම් පඩියක් ලැබෙනවා කියා. මම එසේ කරන්නේ ඒ ගැන පළාතේ මන්ත්‍රීතුමා දැනගන්නට ඕනෑ නිසයි. අපේ නැව්යන්ට පිටරට ගිය විට මවුන්ගේ

[එම්. එස්. අමරසිරි මහතා]

විනය පිරිහීමක් වූණේත් එහි අවනම්බුව එන්නේ අපටයි. ඒ නිසා අපේ නැවියන් පිටරට නැව්වලට බඳවා ගැනීමක් අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා මට මිනැකම තිබෙන්නේ සෑම නැවියෙක්ම පලාගේ මන්ත්‍රීවරයාත් සමග සම්බන්ධයක් තබා ගන්නටයි. එවිට ඒ නැවියන් ගැනත් ඒ අයගේ විනය ගැනත් සම්බන්ධ අවස්ථාවකදී විමසා බැලීමක් කරන්නට අපට පුළුවන්. ඒ නිසා නැවකට නැවියෙක් තෝරා යැවීමට පසුව මම සෑම මන්ත්‍රීවරයෙකුටම ලියමනක් යවනවා "තමුත්තාත්සේගේ සොටියාගයේ අනවලා අපි මෙන්න මේ නැවට යැව්වා. මෙන්න මේ වැටුප ගෙවනවා" කියා. මෙන්න මේ විස්තර දැන්වා ගරු මන්ත්‍රීවරුන්ට ලියුම් යවනවා. ඉදිරියටත් ඒ අන්දමට ක්‍රියා කරන්නට මම බලාපොරොත්තු වෙතවා. ඒ අන්දමට ක්‍රියා කළාම එම නැවියන්ගේ විනයත් එක්තරා ප්‍රමාණයකට රැක ගැනීමට අවස්ථාවක් සැලසෙනවාය කියා මම කල්පනා කරනවා.

ඊළඟට නාවිකයන්ගේ සුභසාධක කටයුතු ගැනත් මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) සඳහන් කළා. නාවිකයන්ගේ සුභසාධක කටයුතු සඳහා නාවික සුභසාධක මණ්ඩලයක් අප පත් කර තිබෙනවා. එම මණ්ඩලය ඉතාම ඉක්මනින් තම වැඩ කටයුතු භාර ගෙන එම සුභසාධක වැඩ පිළිවෙලෙහි නිරත වෙතවා ඇති. ඒ අන්දමට ඉදිරි කාලයේදී එම නාවිකයන්ගේ සුභසාධක කටයුතුව, ඒ අයගේ වැටුප් ප්‍රශ්න පිළිබඳවත් සතුටුදායක තත්වයකින් ක්‍රියා කරන්නට සියලු වැඩ පිළිවෙල අප යොදා ගෙන යනවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම ගැන එතුමන්ලාට මම සතුකිවන්න වෙතවා. එතුමන්ලා යෝජනා කරන ලද කරුණු මම සටහන් කර ගන්නා. ඉදිරියට ඒවා ගැන නිසි පරිදි ක්‍රියා කරන බව මතක් කරන්න කැමතියි.

අත්තනගල්ලේ මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර, රටේ යහපත පිණිස අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට අප වග බලා ගන්නා බව මතක් කරන්න කැමතියි.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்றது ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)
Item No. 3.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

Items 3, 4, 5 and 6 may stand down.

කල්තැබීම
අත්තිශාසාව
ADJOURNMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,
"That the Parliament do now adjourn".

ප්‍රශ්නය සහතික කළේ
வினா நிகழியபயවற்றது.
Question proposed.

අමරසිරි දෙඩන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ශ්‍රී ලංකා රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව පිළිබඳව ජයේ මම මේ ගරු සභාවේදී මතු කළ ප්‍රශ්නයක් ගැන මේ අවස්ථාවේදී නැවත වරක් අවධානය යොමු කරවන්නට කැමතියි. ඒ අවස්ථාවේදී වැඩබලන මුදල් සහ ක්‍රම සම්පාදන ඇමතිතුමා—

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

දැනුම් දී තිබෙන්නේ වෙනත් ප්‍රශ්නයක් ගැන නොවේද ?

අමරසිරි දෙඩන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

මේ ප්‍රශ්නය ගැනත් දැනුම් දී තිබෙනවා.

එම ප්‍රශ්නය මතු කළ අවස්ථාවේදී වැඩබලන මුදල් සහ ක්‍රම සම්පාදන ඇමතිතුමා මේ ගරු සභාවේ සිටියේ නැගැ. කෙසේ වූණත්, ශ්‍රී ලංකා රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව, රජයට බදු වශයෙන් කොපි තරම් ප්‍රමාණයක් ගෙවා තිබෙනවාද, වාර්ෂිකව ඒ බදු ප්‍රමාණය කොපි තරම් වැඩි වී තිබෙනවාද, ඒ වාගේම සංස්ථාවේ ලාභය කොපි තරම් ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවාද කියන කාරණා මම ඒ අවස්ථාවේදී පෙන්වා දුන්නා. එවැනි තත්වයක් අවතීර්ණ සංස්ථාව ලාභ උපදවන සංස්ථාවක් වශයෙන් පවත්වා ගෙන යද්දී, එය රාජගෝපාල් කියන මුනාතර මද්දාර සමාගමකට පවරා දෙන්නට යන බව අපට දැන ගන්නට ලැබුණා. මෙය සත්‍යයක් නම්, මෙතෙක් පාඩු නොලැබූ රාජ්‍ය ඉස්කාගාර සංස්ථාව පොද්ගලික සමාගමකට පවරා දෙන්නට යන්නේ ඇයි ? දන් අපේ වැඩබලන ඇමතිතුමා මේ ගරු සභාවේ සිටින නිසා මගේ එම ප්‍රශ්නයට පිළිතුරක් මා බලාපොරොත්තු වෙතවා.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

තවත් ප්‍රශ්නයක් තිබෙනව නේද ? ඒක ඉදිරිපත් කරනවාද ?

අමරසිරි දෙඩන්ගොඩ මහතා
(திரு. அமரசிரி தொடங்கொட)
(Mr. Amarasiri Dodangoda)

මව්, මම ඒ ප්‍රශ්නයත් නගන්නට බලාපොරොත්තු වෙතවා. ඒ ප්‍රශ්නය ජාතික ආරක්ෂක ඇමතිතුමා පිළිබඳවයි. එතුමා විදේශගතව සිටි අවස්ථාවේදී එතුමාගේ තනතුරේ වැඩබැලීමේ කටයුතුවල නිරතවුණු අමාත්‍යාංශයේ වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පත් කරනු ලැබූ ඇමතිතුමා කවුද කියන එකයි, මගේ ප්‍රශ්නය.

මන්ත්‍රීවරයෙක්
(அங்கத்தவர் ஒருவர்)
(A Member)

මක්කොම ඇමතිවරු වැඩ බැලුවා.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(திரு. ஆனந்த தஸநாயக்க — கொடும்பை)
(Mr. Ananda Dassanayake-Kotmale)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ජයේත් මතු කළා අපවත් වී වදල ලබුදුවේ සිරිධම්ම හිමියන් සම්බන්ධ ප්‍රශ්නය ගැනයි නැවත සඳහන් කරන්නට යන්නේ. මේ අවස්ථාවේදී ඒ ප්‍රශ්නය මතු කරන බව මම කියා සිටියා. ජයේත් මේ කාරණය ගැන සාකච්ඡා කළා. තමුත් එසේ සාකච්ඡා කරලා මදී, ගරු දියවඩන නිලමෙතුමාගේ අදහස වෙන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. මේ ගැන එතුමා මට පැහැදිලි විස්තරයක් කළා. එතුමා, ජනාධිපතිතුමාගේ ලේකම්තුමාටත් මේ ගැන දැන්වා තිබෙනවා. එපමණක් නොවෙයි, මහනුවර ගුවන් විදුලි මධ්‍යස්ථානය භාරට ක්‍රියා කරන මිලිටර් පෙරේරා කියන මහත්මයා, එය ඉක්මණින් ඉටු කරන්නට භාර ගත් බව කියනවා. ඒ මහත්මයා ඒ ගැන කොළඹට දැනුම් දුන් බව කියනවා. ඊළඟට කොළඹින් එය ඉටු කරනවාය කීවිත් උත්වහන්සේගේ අභාවය පිළිබඳව කිසිම දැනුම් දීමක් කළේවත් ගෞරව දැක්වීමක් කළේවත් නැගැ. එම නිසා ඒ කාරණය ගැන සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව වරදක් කර තිබෙනවාද එසේ නැතිනම් අදාළ නිලධාරීන් වරදක් කර තිබෙනවාද කියා යොසා බලන ලෙසයි, මහනුවර නගර සභාවත් ඉල්ලා සිටින්නේ.

රිචඩ් පතිරණ මහතා
(**திரு. ரிச்சட் பத்திரன்**)
(Mr. Richard Pathirana)

ගරු නියෝජ්‍ය කථානායකතුමානි, මේ ප්‍රශ්නය මම ඊයේත් ඇහුවා. ඒකට පිළිතුරක් ලැබුණේ නැහැ. ලබුදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ ආදහනය සම්බන්ධ කටයුතුවලදී කරන ලද අසාධාරණය සම්බන්ධයෙන් මම ඊයේත් ප්‍රශ්න කලා. පිළිතුරක් ලැබුණේ නැති නිසා ඒ ගැන අදත් මතක් කරන්න කැමතියි. උත්තර ලැබෙන තුරු මතක් කල යුතුයි. මේ ප්‍රශ්නය ගැන. මන්ද, සාමාන්‍යයෙන් මය ප්‍රදේශවල සිටින හාමුදුරුවරුන් අපවත් වූණම ගුවන් විදුලිය, රූපවාහිනිය ආදියෙන් නොයෙක් ආකාරයෙන් ප්‍රචාරය කරනවා. නමුත් මේ ලබුදුවේ සිරිධම්ම හාමුදුරුවන් වහන්සේ වාගේ මේ රටේ ඉතාම ශ්‍රේෂ්ඨ සංඝචාරිකන්සේ නමක් අපවත් වූණම, ගුවන් විදුලිය හා රූපවාහිනියත් අතික් ජන සංචිචේදන මාධ්‍යයන්හුත් මේ ආකාරයෙන් අසාධාරණ විධියට කටයුතු කළේ ඇයි ?

මෙහිදී රජය වරදක් නොකලා නම් ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අත්පොත පරීක්ෂණ කමිටුවක් පත් කරන හැටියට අපි ඉල්ලා සිටිනවා.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)
ගරු අගමැතිතුමා ආ එකවත් හරියට දැමීමේ නැහැ.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(**திரு. எம். வின்சன்ட் பெரேரா**)
(Mr. M. Vincent Perera)

No Member of Parliament was appointed to act in the posts of Minister of Defence and Minister of National Security during the absence of His Excellency the President and the Minister of National Security during the period 1.6.1985 to 3.6.1985.

අනුර බණ්ඩාරනායක මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(**திரு. அனூர பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதல்வர்**)
(Mr. Anura Bandaranaike—(Leader of the Opposition)

A serious omission !

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(**திரு. எம். வின்சன்ட் பெரேரா**)
(Mr. M. Vincent Perera)

I do not think so – [Interruption]. We all are “Arakshkayas”.

අනුර බණ්ඩාරනායක මහතා
(**திரு. அனூர பண்டாரநாயக்க**)
(Mr. Anura Bandaranaike)

That is the problem. That is why the country is in a mess. That is why nearly 200 innocent people in Anuradhapura were massacred !

හිටියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)
Hon. Minister of Finance.

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා (වැඩබලන මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමා)
(**ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார் — நிதி, அமைப்புத் திட்டப் பிரதி அமைச்சர்**)
(Mr. H. M. Naina Marikar – Acting Minister of Finance & Planning)

Yesterday afternoon this question was passed on to me when I was in the Ministry of Finance and I thought I will answer it today. I am glad the hon. Member raised it.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவேகம்**)
(Mr. Sarath Muttetuwegama)
Before you could answer Mr. Baku Mahadeva has answered it in the news papers today.

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(**ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்**)
(Mr. M. H. M. Naina Marikar)

The papers can write. We do not know what they write. They sometimes write false –

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவேகம்**)
(Mr. Sarath Muttetuwegama)

No, it is your government sponsord paper.

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(**ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்**)
(Mr. M. H. M. Naina Marikar)

I am not answerable to that. I will give my answer.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவேகம்**)
(Mr. Sarath Muttetuwegama)

We do not want to make you uncomfortable !

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(**ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்**)
(Mr. M. H. M. Naina Marikar)

Sir, there was a thinking in the Government that it should not get involved in the production of liquor.

ලක්ෂමන් ජයකොඩි මහතා
(**திரு. லக்ஷமன் ஜயக்கொடி**)
(Mr. Lakshman Jayakody)

It is a big joke !

එම්. එච්. එම්. නයිනා මරිකාර් මහතා
(**ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்**)
(Mr. M. H. M. Naina Marikar)

Even the most serious of matters are laughed at by the Members of the Opposition. I do not know why.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சரத் முத்தேட்டுவேகம்**)
(Mr. Sarath Muttetuwegama)

When did this thought strike you ?

එම්. එච්. එම් නයිතා මරිකාර් මහතා
(ജനറൽ എം. എ. എ. നയിനാ മറിക്കാർ)
(Mr. M. H. M. Naina Marikar)

There is a thinking, Sir, that it might be handed over to some private venture.

සරත් මුත්තේටුවෙගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம்)
(Mr. Sarath Muttetuwegama)

Government will not take tax on liquor !

එම්. එච්. එම් නයිතා මරිකාර් මහතා
(ജനറൽ എം. എ. എ. നയിനാ മറിക്കാർ)
(Mr. M. H. M. Naina Marikar)

This is a very serious matter because we are losing heavily. They have already made a profit of Rs. 79 million last year - [Interruption]. Please permit me to finish. This year we want to make about Rs. 100 million. There are about 2,300 employees involved. It is only under consideration. No decision has been made and we are awaiting - [Interruption] No. no, we are awaiting the arrival of the Hon. Minister of Finance to take a decision.

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Hon. Minister of State.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I undertook to bring to the notice of the Hon. Minister the question raised about non-publicity over the radio and TV regarding the death of the late Rev. Labuduwa Siridhamma Thero but I did not have the time to do so between yesterday and now. I will make a special note of it.

I am also equally interested in that matter as much as you are.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

ගරු නියෝජ්‍ය සභාපතිතුමා, එතුමා මේ දයක සභාවේ දයකයෙක්, වැදගත්ම දයකයෙක්. එතුමා මේ කාරණාව ගැන යොයා බලා මේ ගරු සභාවට දැනුම් දෙන්නට පොරොන්දු වුණොත් -

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

හෙට ඇපරන්මන්ට එකේදී අපට පිළිතුර දෙන්න පුළුවන්ද ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

මට එහෙම පොරොන්දුවෙන්න බැහැ. අද මම පුළුවන්තරම් උත්සාහ කරනවා. එතුමාට දුරකථනයෙන් හරි ඒ ගැන කියන්නට.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

කැහැ, අපි හෙට කල්තැබීමේ යෝජනාවේදී ආයතන වරක් කියන්නම්. ඒ වෙලාවේදී පිළිතුරක් අපි බලාපොරොත්තු වෙතවා. තියෝජ්‍ය ඇමතිතුමාට වුවත් පිළිතුර දෙන්න පුළුවන්.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

තවුත්තාන්දේලා වාගේම මමත් ඒකට පිළිතුරු දුන්නෙට සතුටුයි.

ලක්ෂමන් ජයකොඩි මහතා
(திரு. லக்ஷமன் ஜயக்கொடி)
(Mr. Lakshman Jayakody)

අන්න ! ඒක තමයි. බොහොම හරි.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

ඇමතිතුමාටත් එන්න කියන්න, තියෝජ්‍ය ඇමතිතුමාටත් එන්න කියන්න.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

මම ඒක කරන්නම්.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

බොහොම ස්තූතියි.

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.
வினா விடுக்கப்பெற்று ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පාර්ලිමේන්තුව ජව අනුකූලව පු.හා 11.04 ට 1985 ජූනි 7 වැනි සිකුරාදා පු. හ. 9.30 වන තෙක් කල් ගියේය.

அதன்படி, மு. ப. 11.04 மணிக்கு பாராளுமன்றம், 1985 ஜூன் 7 வெள்ளிக்கிழமை மு. ப. 9.30 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 11.04 a.m. until 9.30 a.m. on Friday, 7th June 1985.

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(திரு. எம். வினசன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

මම මෙකුමාට කියනවා, ලබන වහාමදී ඉදිරිපත් කරනවා.

சு. ஐ.

மேல வரிவலி துபுலக மூடுதலக சரண ஸிதிக கபாபல கிபுர்சு கால யுன நுந டுக்ஷெ ரசி மத்திந் மிந் சிபுலகத் துன தகி சபா
சுலுடீலிப டுக்ஷா சிம சிபுலக நுநஸிபி சுட்குலக வுன

1985 ஜூனி 21 வுன சிகுலுட

துனசுதமபா டுலுனெசு சிலிச யுனகி.

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றெளிவாகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சாட் பதிப்பாசிரியருக்கு

1985 ஜூன் 21, வெள்ளிக்கிழமைக்குப் பிந்தாமற்

கிடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing
the corrections must reach the Editor of HANSARD,

not later than

Friday, 21st June 1985

Contents of Proceedings : From 10.00 a.m. to 11.04 a.m.
on 06.06.1985

Final set of manuscripts
received from Parliament : 5.15 p.m. on 06.06.1985

Printed copies despatched : 07.06.1985 morning

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝධිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව 90 කි. කොළඹ 1, තැ. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியிட்டலுவலகம் த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.